

ආදර්ශ සේවානමාරු ඉල්ලුම් පත්‍රය -වර්ෂය

(ඉල්ලුම්පත්‍රය පිටපත් 01 කින් ඉදිරිපත් කරන්න)

තනතුර:-

1 . (අ) සම්පූර්ණ නම:-

2 . (අ) . මුල් පත්‍රවලම් දිනය:-

(ආ) . වර්තමාන තිල නාමය:-

(ඇ) . එම තනතුරට පත්වූ දිනය:-

3 . (අ) . වර්තමාන සේවා ස්ථානය:-

(ආ) . වර්තමාන සේවා ස්ථානයට පත්වූ දිනය:-

4. (අ) . උපන් දිනය:-

(ආ) . ජාතික හැඳුනුම්පත් අංකය :.....

(ඇ) . 2024.12.31 දිනට වයස: - අවු: මාස: දින:

(ඇ) . දුරකථන අංකය:-

5 . (අ). ස්ථීර ලිපිනය:-

(ආ) . දැනට පදිංචි ස්ථානයේ ලිපිනය:-

6. මුල් පත්‍රීම් දිනය :

7. කුසලතා

අංකය:.....

8 .අදාළ වර්ෂය.....

9. දැනට පවතින ශේෂීය :

10. දැනට පවතින ශේෂීයට පත්වූ දිනය :.....

11. අදාළ කාර්යක්ෂමතා කඩුම් විහාග සමන් වී ඇති දිනයන් :

III ශේෂීය

II ශේෂීය.....

I ශේෂීය

12. වියේං පුහුණුවක් ලබා තිබෙන නම විස්තර

.....
.....
.....

13. විවාහකද? අවිවාහකද? යන වග:-

(අ) . සැමියා/විරිදිගේ නම:-

(ஆ). இனி/அடிய ரகியாவக் கரடீடு யந வக:-

(ஆ) . யகியாவக் கரமீ நமி நில நாமை:-

(ஆ) . தேபார்தமேன்றுவ/யேவு சீலாதாய:-

14. පාසුල් තොයන ලමයින්ගේ ගණන : - (වයස අඩුරුදු 18 ව අමු) : -

(அ). பாஜைல் யா உமதின் பிள்ளை விசீநர : -

२०

ଶ୍ରୀମଦ୍

ବ୍ୟାକ୍ସିକ

15. මුළු සේවා කාලය තුළ සේවය කර ඇති සේවා ස්ථාන

ଆଯତନାୟ/ଚେତ୍ରୀ ଚେତ୍ରୀନାୟ

සේන. මෙට. නි. කොට්ඨාය

සේවා කාලය

(අදාළ නම් පමණක්)

16. ස්ථානමාරු අපේක්ෂා කරන සේවා ස්ථානය (මනාපය පරිදි අනුපිළිවලලින් සේවා ස්ථාන 10 ක් වන් සඳහන් කරන්න. මෙයට අමුණු ඇති නාම ලේඛනයේ සඳහන් ස්ථාන හැර වෙනත් ස්ථාන භා දැනට තමන් සේවය කරන ස්ථාන සඳහන් කිරීමෙන් වළකින ලසකන් ස්ථානමාරු ලබාදීමේදී ජේජ්ස්යින්වය පදනම් කර ගන්නා බැවින් ජේජ්ස්යිනාවය අඩු නිලධාරීන් සේවා ස්ථාන 16 කට වඩා ඉදිරිපත් කිරීම යෝගා බවත් ඒ සඳහා වෙනම ආමුණුමක් භාවිත කරන ලෙසක් මෙයින් දැන්වමි.)

සේවානමාරු ලබාදීමේදී ජෙයුණුක්වය පදනම් කර ගන්නා බැවින් ජෙයුණුක්කාවය අඩු නිලධාරීන් සේවා සේවාන 16 කට වඩා ඉදිරිපත් කිරීම යෝගා බවත් ඒ සඳහා වෙනම ඇමුණුමක් භාවිත කරන ලෙසත් මෙයින් දක්වමි.

- | | |
|--------|---------|
| 1..... | 9..... |
| 2..... | 10..... |
| 3..... | 11..... |
| 4..... | 12..... |
| 5..... | 13..... |
| 6..... | 14..... |
| 7..... | 15..... |
| 8..... | 16..... |

17. ස්ථානමාරු අයුම් කිරීමට හේතු (විශේෂ හේතු ඇත්තම් ඒ පිළිබඳව විස්තර වෙනම අමුණන්න.)

18. වර්තමාන සේවා සේවානයෙන් ඉවතට මාරු කරනු ලැබීමට විරුද්ධව විශේෂ තේතු ඇතොත් ඒ කවරද යන්න? (ඒ සඳහා ඇති ලිඛිත පාක්ෂි අඩුණුන්න).

19. විනය නියෝග මත ස්ථාන මාරු ලබා තිබේද? තිබේ නම් රැටෘදාල විස්තර:

ඉහත 1-19 වගන්තිය දක්වා සඳහන් තොරතුරු සත්‍ය බවත් නිවැරදි බවත් මෙයින් සහතික කරමි.

දිනය

അയ്യമികരൈഗേ അൽസന

ଆଯନନ୍ତ ପ୍ରଦାନିଯାଗେ ନିରଦେଶ୍ୟ

දිනය

ආයතන ප්‍රධානීයාගේ අන්සන සහ නිල මුදාව

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ නිර්දේශය

මාගේ අංකය :-
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ,
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,

පොදුගලික ලිපි ගෙවුව අනුව පරික්ෂා කළ අතර ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති කරුණු නිවැරදි බවට
සහතික කරමි. ස්ථානමාරුවීම නිර්දේශ කරමි/නොකරමි.

අනුප්‍රාප්තිකයෙකු තොමැතිව ඉල්ලුම්කරු/කාරිණිය මූලාලිය භැක/තොහැක.

දිනය

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
අන්සන සහ නිල මුදාව

ස්ථාන මාරු මණ්ඩල නිර්දේශය

දිනය

සහාපති

දිනය

සාමාජික

දිනය

සාමාජික

දිනය

සාමාජික

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අනුමතිය

ස්ථානමාරු නියෝගය අනුමත කරමි/නොකරමි

දිනය

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
අන්සන සහ නිල මුදාව